

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, JULY 19, 1901.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under Ordinance No. 1 of 1897 as amended by No. 1 of 1899.]

TAKE notice, that unless within three months from the 24th day of June, 1901, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before me at the Anuradhapura Kachcheri and make claim to the said lands or any of them or to some interest therein :

I, Leonard William Booth, the Government Agent of the North-Central Province, in pursuance of the powers in me vested by Ordinances Nos. 1 of 1897 and 1 of 1899, shall declare by writing under my hand that the said lands or any of them, to which no claim has been made, are the property of the Crown.

L. W. BOOTH,
Government Agent.

The following lots, viz.:-

Description of Lands referred to.

Lot.	Name of Land		Extent.	
			A.	R. P.
1	Ihalagamakele	...	244	2 0
2	Ihalahena	...	4	2 34
			249	0 34

on plan No. W. L. O. S. 4/1 & 2, a certified copy whereof is hereunto annexed, situate in the village Ihalagama in the Kiralawa korale of Kalagam palata, in the North-Central Province; and bounded on the north by Palingurugama village Crown jungle; on the east by the Murugahitigamakele Crown jungle, Murugahitikandegama village Tisbamba, Murugahitikandekela Crown jungle, Murugahitikande, and Nelubawakele Dighgala Crown jungle; on the south by the Nelubagama village Crown jungle; and on the west by the Kanathaniagama Crown jungle, Hudaliagama Crown jungle, the Hudaliagamawewa, and the Kynapathakele Crown jungle.

මෙහි පහත සඳහන්වන ඉඩම් සම්බන්ධව අයිතිවාසිකමක් ඇති කෙනෙක් ඉන්තවානම් ඒ අං වම් 1901 නවු ජුනි මස 24 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළත අනුරාධපුරේ කච්චේරියට ඇති මා ඉදිරිපිට පෙනෙහිට එකී ඉඩම්වලට නොහොත් ඉන් එකකට හෝ ඊට වැඩිගතකට තිබෙන අයිතියක් නොහොත් ඒ සම්බන්ධව තිබෙන වැදගත්කම කිසි නොසිටියෙන් උතුරුමැද පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා වන ලියනර්ඩ් විලියම් බ්‍රන් ගේ මා විසින් වම් 1897 නේ 1 වෙනි ආඥාපණ්ඩනයේ, වම් 1899 නේ 1 වෙනි ආඥාපණ්ඩනයේ මට ලැබී තිබෙන බලපෑම්වත්කම්වල ප්‍රකාරයට, අයිතියක් කිසි නොසිටිය ඒ ඉඩම් නොහොත් ඉඩම් එක්කෝ එකින් අයිතිවාසිකමක් ගෙනහැර දක්වනට නොහෙදෙන සෑම ඉඩම් රජ සහක ඉඩම් බව මගේ අත්සන ඇති ලියවිල්ලකින් එලිදරම්කරණ බව මෙහි දැනගත යුතුයි.

ඇල්. ඩබ්ලිව්. බ්‍රන්,
ආණ්ඩුවේ ඒජන්ත වරයා.

කියන්ගේ මේ ඉඩම් ගැණයි.

මෙහි පහත පෙනෙන ක්‍රමයෙන් අඩංගු ඉඩම්කම්වල, එනම් :-

ක්‍රමය.	ඉඩමේ නම.	ඵමතරම.
		අ. රු. ප.
1	ඉරුගමකැලේ	244 2 0
2	ඉහලගේන	4 2 34
		249 0 34

මේ සමග අමුතා තිබෙන නොමමර W.L.O.S. 4/1 සහ 2 දරණ ප්ලාන්කඩ්ද, සියලුම පිටපත් සඳහන්ව උතුරුමැද දිසාවේ කලාගම පළාතේ කිරුලි කෝරලේ ඉහලගම කිසින ගමේ පිහිටා තිබෙන ක්‍රමයට මාසිම්—උතුරට පලිත්තරු ගමේ රජසන්තක කැලේද; නැගෙනහිරට රජසන්තක මුරුගාහිතියම කැලේද, මුරුගාහිති කන්දෙගම කිසින ගමේ නිස්බඳ්ද, රජසන්තක මුරුගාහිතියන්දේ කැලේද, මුරුගාහිතියන්ද සහ නෙලුවා කැලේ දිගුගල රජසන්තක කැලේද; දකුණට නෙලුවාගම කිසින ගමේ රජසන්තක කැලේද; බස්නාහිරට කනාදේනියාගම රජසන්තක කැලේද, හුදලියාගම රජසන්තක කැලේ සහ වැව්ද, කිසිනපහත කැලේද, ගේ මේවාය.


1901 ම් (බ්‍ර)-තන ජුනි 24 න් දෙනෙහිලිඳුරුණු ආණ්ඩු මාසත්තැනේ ඉතිලේ පිණිස සාධකවලට පාලනය කලාගමේ අලුලත අනුකරණයේ ඉන්තවානම් ඒ අං වම් 1901 නවු ජුනි මස 24 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළත අනුරාධපුරේ කච්චේරියට ඇති මා ඉදිරිපිට පෙනෙහිට එකී ඉඩම්වලට නොහොත් ඉන් එකකට හෝ ඊට වැඩිගතකට තිබෙන අයිතියක් නොහොත් ඒ සම්බන්ධව තිබෙන වැදගත්කම කිසි නොසිටියෙන් උතුරුමැද පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා වන ලියනර්ඩ් විලියම් බ්‍රන් ගේ මා විසින් වම් 1897 නේ 1 වෙනි ආඥාපණ්ඩනයේ, වම් 1899 නේ 1 වෙනි ආඥාපණ්ඩනයේ මට ලැබී තිබෙන බලපෑම්වත්කම්වල ප්‍රකාරයට, අයිතියක් කිසි නොසිටිය ඒ ඉඩම් නොහොත් ඉඩම් එක්කෝ එකින් අයිතිවාසිකමක් ගෙනහැර දක්වනට නොහෙදෙන සෑම ඉඩම් රජ සහක ඉඩම් බව මගේ අත්සන ඇති ලියවිල්ලකින් එලිදරම්කරණ බව මෙහි දැනගත යුතුයි.

ආල්. ඩබ්ලිව්. බ්‍රන්,
ආණ්ඩුවේ ඒජන්ත වරයා.

சுட்டிய காணி.

வடமத்திய மாகாண கலாகம் பளாத்தே கிரலவக் கோற்றை இளகம என்கிற ஊரிலிருக்
கும் W. L. O S. 4/122 ட் இலக்கப் பிரதமப்படத்தில் காண்கிற இதன் கீழ் சொல்லப்படுகிற
காணிகள் அடங்கின இத்துடன் அணைத்தவரும் பிரதமப்படத்தில் காண்கிற நிலத்துண்டுகளுக்கு
எல்லையாவது : வடக்கு-பலிக்குறுகமவின் முடிக்குரிய காடு ; கிழக்கு-முறுகாதித்திகமகெல முடி
க்குரிய காடு, முறுகாதித்திகந்தகம திளபம்ப, முறுகாதித்திகந்தகலே முடிக்குரிய காடு, முறுகாதி
த்திகந்தையும் நெலுபாவகல திக்கல முடிக்குரிய காடும்; தெற்கு-நெலுபாகம முடிக்குரிய காடும்;
மேற்கு-கனதெனியாகம முடிக்குரிய காடும், குதலிகம முடிக்குரிய காடும், குதலியாகமவெவயும்,
கயினுபதகெலே முடிக்குரிய காடும் :—

தண்டு.	காணியினது பெயர்.	வீசாலம்.
1	இயளகமகெல	244 2 0
2	இயளகேன	4 2 34
		<hr/>
		249 0 34



Situation : Ihalagama village in Kiralawa korale.

Lot.	Name of Land.	Extent.
1	Ihalagamakele	A. R. P. 244 2 0
2	Ihalahena	4 2 34

Surveyor-General's Office,
Colombo, October 24, 1900.

S. J. C. MORE,
for Surveyor-General.